



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක : 2477424, 2477423, 2477418  
 ෆැක්ස් : 2346257, 2477739  
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk  
 වෙබ් අඩවිය www.cbsl.gov.lk

# ප්‍රවෘත්ති පත් නිවේදනය

**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

**දිනය** 2019 ඔක්තෝබර් මස 11 දින

**මුදල් ප්‍රතිපත්ති විවරණය: 2019 - අංක 06**

**ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගනී**

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 ඔක්තෝබර් 10 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය. මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4-6 අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර, මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වනු ඇත.

**බොහෝ ආර්ථිකයන්වල මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වඩාත් ලිහිල්ව ඇත**

ප්‍රධාන වශයෙන් භූ දේශපාලනික අස්ථාවරතාවන් හා වෙළඳ අර්බුද හේතුකොටගෙන ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම අඛණ්ඩව අයහපත් වූ අතර, දුර්වල ඉල්ලුම් තත්ත්වය හා අඩු මට්ටමේ භාණ්ඩ මිල ගණන් සමඟ ගෝලීය උද්ධමන අපේක්ෂා තවදුරටත් මන්දගාමීව පවතී. දුර්වල ගෝලීය වර්ධන ප්‍රවණතාව සහ මන්දගාමී උද්ධමනය, බොහෝ දියුණු මෙන්ම නැඟී එන වෙළඳපොළ ආර්ථිකවල මහ බැංකු වඩාත් ලිහිල් ස්ථාවරයක් පවත්වාගෙන යෑම සඳහා මඟ පාදා ඇත.

**ආර්ථික වර්ධනය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ**

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කළ නාවකාලික ඇස්තමේන්තු අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2019 පළමු කාර්තුව තුළදී වාර්තා කළ සියයට 3.7 ක වර්ධනයට අනතුරුව, 2019 වසරේ දෙවන කාර්තුව තුළදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 1.6 කින් මූර්ත වශයෙන් වර්ධනය විය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම්වල වර්ධනයේ සැලකියයුතු පහළ යෑමක් දක්නට ලැබුණි. 2019 වසරේ දෙවන කාර්තුව තුළදී, කෘෂිකර්ම හා කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් පසුගිය කාර්තුවට සාපේක්ෂව මන්දගාමීව වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, 2019 වසර තුළදී ආර්ථික වර්ධනය මන්දගාමී මට්ටමක පවතිනු ඇති අතර, මැදිකාලීනව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

**සැපයුම් අංශයේ නාවකාලික පීඩන පැවතියද, උද්ධමනය අපේක්ෂිත මට්ටමේ පවතිනු ඇත**

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනය, දේශීය ආහාර සැපයුම් මිල ඉහළ යෑම හේතුවෙන් 2019 සැප්තැම්බර් මාසයේදී ඉහළ ගියේය. ආහාර සඳහා වැඩි බරක් තබන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (ජා.පා.මි.ද.) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනයද, සැප්තැම්බර් මාසයේදී ඉහළ යෑමේ හැකියාවක් පවතී. ආහාර මිල උද්ධමනය හේතුවෙන් 2019 වසරේ ඉතිරි කාලසීමාව තුළදී මතුපිට උද්ධමනය කිසියම් දුරකට ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, සැපයුම් අංශයේ මෙම නාවකාලික පීඩනයන් ලිහිල් වීමත් සමඟ, සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂාවන් හමුවේ ඉන්පසු කාලයේදී

උද්ධමනය අපේක්ෂිත සියයට 4-6 ඉලක්කගත පරාසය තුළ ස්ථායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මන්දගාමී ඉල්ලුම් තත්ත්ව මධ්‍යයේ, 2019 වසරේ මුල් කාලයේදී නිවාස කුලිය පිළිබඳව එක් වරක් පමණක් සිදු කරන ලද විශාල ගැලපීමේ බලපෑම පහව යෑමත් සමඟ, මූලික උද්ධමනය 2020 ජනවාරි මාසයේ සිට නැවතත් පහළ මට්ටමකට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

**ගෝලීය අවහිරතා මධ්‍යයයේ විදේශ අංශය ශක්තිමත්ව පැවතුණි**

ආනයන වර්ධනයෙහි සැලකිය යුතු ලෙස පහළ යෑම සහ අපනයනවල සුළු වර්ධනයද හේතුවෙන්, 2019 පළමු මාස අට තුළදී විදේශ වෙළඳ ක්‍රියාකාරීත්වය 2018 වසරේ අදාළ කාලපරිච්ඡේදය හා සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑම්වලින් පසුව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින්, සංචාරක පැමිණීම් අඛණ්ඩව ඉහළ ගිය අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහළ ගියේය. රජයේ සුරැකුම්පත් වෙළඳපොළෙහි 2019 අගෝස්තු මස වාර්තා වූ විදේශ ආයෝජන ගලායෑම් ඉන්පසුව නැවතී ඇති අතර, ප්‍රාථමික හා ද්විතීයික වෙළඳපොළ දෙකෙහිම ගනුදෙනු සලකා බැලීමේදී, වසරේ මේ දක්වා කාලය තුළ කොටස් වෙළඳපොළේ ශුද්ධ විදේශ ලැබීම් අඩු ප්‍රමාණයකින් වාර්තා විය. කිසියම් දුරකට වෙළඳපොළ අහිතකර අපේක්ෂා හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වුවද, විදේශ විනිමය වෙළඳපොළ වෙත අඛණ්ඩව ලද ලැබීම් සමඟ ඔක්තෝබර් මාසයේදී මෙම ප්‍රවණතාවයෙහි වෙනස්වීමක් පෙන්නුම් කළේය. 2019 වසරේ මේ දක්වා කාලය තුළ තවදුරටත් ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 1.3 කින් අතිප්‍රමාණය වී ඇත. 2019 සැප්තැම්බර් මස අවසානය වන විට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 7.6 ක් වූ බවට ඇස්තමේන්තු කර ඇති අතර, එය මාස 4.5 ක ආනයන ආවරණය කර ගැනීමට ප්‍රමාණවත් වේ.

**මුදල් සහ ණය සමස්තවල වර්ධනය අඛණ්ඩව මන්දගාමී විය**

මන්දගාමී වූ ආර්ථික ක්‍රියාකාරකම්, දුර්වල ආයෝජන අපේක්ෂාවන් සහ ඉහළ ගිය ණය අනුපාතික හමුවේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත සපයන ලද ණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය, 2019 අගෝස්තු මාසයේදී අඛණ්ඩව මන්දගාමී විය. 2019 අගෝස්තු මාසයේදී මෙන්ම, 2019 වසරේ පළමු මාස අට තුළදී ද පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණය ඉහළ ගියද, 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ මට්ටම් හා සාපේක්ෂව එය වඩා පහළ අගයක් විය. පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය අඩු වීම හේතුවෙන්, 2019 වසරේ පළමු මාස අට තුළදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් (M<sub>2b</sub>) වර්ධනයද මන්දගාමී විය. දැනට අඩුවෙමින්

පවතින වෙළඳපොළ ණය අනුපාතික සහ ආර්ථික ක්‍රියාකාරකම් නැවත යථා තත්ත්වයට පත් වීමේ අපේක්ෂාවන් හමුවේ, ඉදිරි කාලයේදී ආර්ථික ක්‍රියාකාරකම් සඳහා තවදුරටත් සහාය වෙමින් ණය ප්‍රසාරණය ක්‍රමයෙන් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය.

**දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන්, ණය පොලී අනුපාතිකවල සීඝ්‍ර පහළ යෑමක් අපේක්ෂා කෙරේ**

මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්වය ලිහිල් කිරීම සඳහා පසුගිය මාස දොළහක කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති, මෙහෙයුම් මෙන්ම නියාමන ක්‍රියාමාර්ග රාශියක් ගන්නා ලදී. 2019 අප්‍රේල් මාසයේදී මූල්‍ය ආයතනවල තැන්පතු පොලී අනුපාතික මත උපරිම සීමා පැනවීමත් සමඟ තැන්පතු පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහළ ගියේය. වෙළඳපොළ ණය පොලී අනුපාතිකවල නියුණු පහළ යෑමක් ඇති කරවීම සහ මෑතකාලීනව ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වෙළඳපොළ ණය පොලී අනුපාතික වෙත කාර්යක්ෂමව සම්ප්‍රේෂණය කිරීම සඳහා 2019 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය පොලී අනුපාතික මත උපරිම සීමා පනවන ලද අතර, ඒ සමඟ බලපත්‍රලාභී බැංකුවල තැන්පතු පොලී අනුපාතික මත පනවනු ලැබූ උපරිම සීමාව ඉවත් කරන ලදී. 2020 වසරේ මාර්තු මාසයේදී නැවත සලකා බැලීමට නියමිත මෙම නියාමන ක්‍රියාමාර්ග සමඟ ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීම මඟින් ණය පොලී අනුපාතිකවල සැලකිය යුතු සහ නියුණු පහළ යෑමක් අපේක්ෂා කරන අතර, ඉදිරියේදී එය ණය සඳහා වන ඉල්ලුම ඉහළ නැංවීමට හේතු වනු ඇත.

**ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවතී**

දැනට පවත්නා සහ අපේක්ෂිත ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, පසුගිය මාස දොළහක කාලය තුළ ගනු ලැබූ ක්‍රියාමාර්ග අපේක්ෂිත ප්‍රතිඵල ලඟා කර ගැනීමට ප්‍රමාණවත් බවත්, මූල්‍ය අංශය හරහා එම ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය වීමට ප්‍රමාණවත් කාලයක් ලබාදීම අවශ්‍ය බවත්, 2019 ඔක්තෝබර් මස 10 වෙනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 7.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 8.00
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 5.00


**තොරතුරු සටහන:**

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ඔක්තෝබර් මස 11 දින පෙ.ව. 11.30 ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වේ.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2019 නොවැම්බර් මස 29 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

**රූප සටහන 1**

මුදල් ප්‍රතිපත්ති සහ මුදල් තත්ත්වය ලිහිල් කිරීම සඳහා මෑතකාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග



මෙම ක්‍රියාමාර්ග ගන්නා ලද්දේ මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා සහිත වාතාවරණයකදීය.

**ඇමුණුම**

**සංඛ්‍යා සටහන 01: මූර්ත ද.දේ.නි.යේ වර්ධනය (තාවකාලික)**

ආර්ථික කටයුතු	වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස								
	2017		2018				2019		
	දෙවන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව
කෘෂිකාර්මික	-2.6	<b>-0.4</b>	5.1	5.6	4.0	4.5	<b>4.8</b>	5.5	1.0
කර්මාන්ත	4.7	<b>4.1</b>	1.7	2.8	3.1	-3.6	<b>0.9</b>	3.0	1.4
සේවා	3.9	<b>3.6</b>	5.5	4.8	4.3	4.3	<b>4.7</b>	4.1	1.6
ද.දේ.නි	<b>3.6</b>	<b>3.4</b>	<b>4.0</b>	<b>3.9</b>	<b>3.5</b>	<b>1.8</b>	<b>3.2</b>	<b>3.7</b>	<b>1.6</b>

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

**සංඛ්‍යා සටහන 02: උද්ධමනය**

මාසය		දෙසැ-18	මාර්-19	අප්‍රේ-19	මැයි -19	ජූනි - 19	ජූලි -19	අගෝ -19	සැප්-19
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	2.8	4.3	4.5	5.0	3.8	3.3	3.4	5.0
	ජා.පා.මි.ද. (2013=100)	0.4	2.9	3.6	3.5	2.1	2.2	3.4	-
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	3.1	5.6	5.5	6.2	5.8	5.7	5.6	5.6
	ජා.පා.මි.ද. (2013=100)	3.1	5.8	6.3	6.3	6.1	6.1	5.9	-

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

**සංඛ්‍යා සටහන 03: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)**

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)					වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස				
	අප්‍රේල් 19	මැයි 19	ජූනි 19	ජූලි 19	අගෝ 19	අප්‍රේල් 19	මැයි 19	ජූනි 19	ජූලි 19	අගෝ 19
සංචිත මුදල්	924	849	875	888	913	(7.6)	(12.7)	(12.4)	(11.3)	(9.1)
පුළුල් මුදල් සැපයුම (M <sub>2b</sub> )	7,295	7,295	7,338	7,355	7,397	9.0	9.4	8.7	8.2	7.7
ගුද්ධ විදේශීය වත්කම්	110	103	99	105	102	(7.6)	38.3	(2.2)	(39.0)	(39.0)
ගුද්ධ දේශීය වත්කම්	7,185	7,192	7,239	7,251	7,295	9.3	9.0	8.9	9.5	8.9
රජය වෙත ලබා දුන් ගුද්ධ ණය	2,584	2,594	2,667	2,703	2,751	11.3	11.6	17.3	21.4	21.1
රාජ්‍ය සංස්ථා සඳහා ලබා දුන් ණය	726	726	730	729	747	24.9	19.4	17.9	14.6	16.8
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	5,544	5,542	5,605	5,604	5,626	9.9	9.2	8.7	7.7	7.2
පුළුල් මුදල් සැපයුම (M <sub>4</sub> )	8,968	8,980	9,051	9,082	9,133	9.1	9.4	9.2	9.0	8.7

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

**සංඛ්‍යා සටහන 04: පොලී අනුපාතික**

පොලී අනුපාතික (%)	2019 මාර්. අවසානයට	2019 අප්‍රේ. අවසානයට	2019 මැයි අවසානයට	2019 ජූනි අවසානයට	2019 ජූලි අවසානයට	2019 අගෝ. අවසානයට	2019 සැප්. අවසානයට	2019 ඔක්. 10 දිනට
<b>ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික</b>								
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	8.00	8.00	7.50	7.50	7.50	7.00	7.00	7.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	9.00	9.00	8.50	8.50	8.50	8.00	8.00	8.00
<b>බර්ත සාමාන්‍ය ඒකීෂණ මුදල් අනුපාතිකය (AWCMR)</b>	8.51	8.49	7.94	7.86	7.70	7.43	7.45	7.47
<b>භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)</b>								
දින 91	9.39	8.89	8.52	8.24	7.85	7.63	7.62	7.58
දින 182	9.67	9.09	8.63	8.49	7.94	7.70	7.75	7.73
දින 364	10.40	9.81	8.88	8.70	8.21	8.22	8.41	8.41
<b>ණය අනුපාතික</b>								
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සනීපතා)	12.23	12.20	11.82	11.52	10.89	10.66	10.49	10.46
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	14.49	14.47	14.48	14.36	14.22	14.04	-	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR) (අ)	14.64	14.71	14.67	14.43	13.91	13.84	-	-
<b>තැන්පතු අනුපාතික</b>								
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	8.98	8.97	9.00	8.94	8.88	8.73	8.51	-
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	11.11	11.15	11.19	11.07	10.97	10.74	10.46	-
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	11.42	11.24	10.05	9.85	8.58	8.40	-	-

(අ) සංශෝධිත

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව